

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව / இலங்கைப் பரீட்சைத் திணைக்களம் / Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) - විභාගය, 2001 අගෝස්තු  
 கல்விப் பொதுத் தராதரப்பத்திர(உயர் தர)ப் பரீட்சை, 2001 ஆகஸ்ட்  
 General Certificate of Education (Adv. Level) Examination, August 2001

ගිණුම්කරණය I

கணக்கீடு I

Accounting I

30

S

I

පැ තුනයි / முன்று மணித்தியாலம் / Three hours

මෙම ප්‍රශ්න පත්‍රය කඩදසි දෙකකින් සමන්විත ය.

අයදුම්කරුවන්ට උපදෙස් :

- පළමුවන ප්‍රශ්නය ඇතුළු ව ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- සෑම ප්‍රශ්නයකට ම පිළිතුරු ලිවීම අලුත් කඩදසියකින් ආරම්භ කරන්න.
- එක් එක් ප්‍රශ්නයට අදාළ පෙර වැඩ ඒ ඒ ප්‍රශ්නය සමඟ ඇමිණිය යුතු ය.

1. (අ) පහත සඳහන් එක් එක් ප්‍රකාශය "සත්‍ය" "අසත්‍ය" යන්න සඳහන් කරන්න. පිළිතුරු ලිවීමේ දී ප්‍රශ්න අංකය දේරියෙන් සත්‍ය/අසත්‍ය යනුවෙන් ලිවීම ප්‍රමාණවත් වේ.

- (i) හවුල් ව්‍යාපාරයක අයිතිය වෙනස් වන අවස්ථාවක වත්කම් ප්‍රකාශණය කිරීම යුද්ධ වන්නේ ඒ මගින් සමහර හවුල්කරුවන්ට සිදු විය හැකි අසාධාරණයන් වැළැක්වීමට හැකිවන නිසා ය.
- (ii) සිහිවටන ප්‍රකාශණය ගිණුමක් පොත්වල විවෘත කළ අවස්ථාවක වත්කම් හා වගකීම් ඒවායේ ප්‍රකාශණය අගයන් මත නව ශේෂපත්‍රයේ පෙන්නුම් කළ යුතු ය.
- (iii) කීර්තිනාමය එහි නියමිත අගය මත පෙන්නුම් කර ඇති අවස්ථාවක, තව හවුල්කරු කීර්තිනාමය ලෙස ඔහුගේ ලාභාලාභ කොටසට සමාන ප්‍රමාණයක් පැරණි හවුල්කරුවන්ට ගෙවිය යුතු ය.
- (iv) විශ්‍රාම යන හවුල්කරුට ගෙවිය යුතු වටිනාකම වහාම නො ගෙවන අවස්ථාවක එම වටිනාකම ඔහුගේ නාම ගිණුමට මාරු කෙරේ. (ලකුණු 02 යි)

(ආ) සුනිල් සහ නිමල් පිළිවෙලින් 3 : 2 අනුපාතයට ලාභාලාභ බෙදා ගන්නා හවුල්කරුවෝ ය. නව හවුල්කරුවෙකු ලෙස කමල් හවුල් ව්‍යාපාරයට බඳවා ගන්නා ලදී. නව-ලාභාලාභ අනුපාතය සුනිල් 4/10 ක් ද, නිමල් 3/10 ක් ද, කමල් 3/10 ක් ද වේ.

කමල් තමාගේ ප්‍රාග්ධනයට අමතරව, ඔහුගේ කීර්තිනාම කොටස ලෙස රු. 6 000 ක් ගෙන ආවේය. කමල් ඇතුළත් වීමට පෙර, ව්‍යාපාරයේ පොත්වල පෙන්නුම් කළ කීර්තිනාමයේ අගය රු. 5 000 කි. කෙසේ නමුත් කීර්තිනාමය රු. 2 000 ක අගයකට පොත්වල තබා ගත යුතු බවට නව හවුල් ව්‍යාපාරය ඊරණය කරන ලදී.

වසරකට පසු සුනිල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලදී. නිමල් සහ කමල් ව්‍යාපාරය දිගටම කරගෙන යාමටත් ලාභාලාභ පිළිවෙලින් 3 : 2 අනුපාතයට බෙදා ගැනීමටත් කීර්තිනාමය රු. 10 000 ක් ද, මෙහි දී ඇස්තමේන්තු අධි ලාභය වසර දෙකකින් මිළදී ගැනීමක් ලෙස කීර්තිනාමය අගය කිරීමට ඊරණය කරන ලදී. කීර්තිනාමය අගය කිරීම සඳහා පහත සඳහන් ඇස්තමේන්තු සපයා ඇත.

වාර්ෂික අපේක්ෂිත සාමාන්‍ය ලාභය රු. 95 000; යෙදු ප්‍රාග්ධනයේ සාමාන්‍ය රු. 200 000; ආයෝජනය කළ ප්‍රාග්ධනයට අපේක්ෂිත පොලී අනුපාතය වර්ෂයකට 10%; හවුල්කරුවන්ගේ වාර්ෂික මුද්‍ර සංවේනනවල එකතුව රු. 80 000 කි.

කීර්තිනාමය සම්පූර්ණයෙන් ම ලියා හැරීමට නව හවුල් ව්‍යාපාරය කීර්තිනාමය කර ඇත.

අවශ්‍යවන්නේ :

කමල් බඳවා ගැනීමේ දී ;

- (1) මුළු කීර්තිනාමයේ වටිනාකම
- (2) කීර්තිනාමය වාර්තා කිරීම සඳහා ජනල් සටහන්

සුනිල් විශ්‍රාම ගැනීමේ දී ;

- (1) මුළු කීර්තිනාමය (ගණනය කිරීම වෙතම පෙන්නවීමත්)
- (2) කීර්තිනාමය වාර්තා කිරීම සඳහා ජනල් සටහන්

(ලකුණු 08 යි)

[ 2 වැනි පිටුව බලන්න.

(අ) ගාමිණී සාලය පත් කිරීමේ ලාභාලාභ පිළිවෙලින් 2:2:1 අනුපාතයට බෙදා හැරීමට හවුල් ව්‍යාපාරය 2000 දෙසැම්බර් 31 දිනට හවුල් ව්‍යාපාරයේ ශේෂ පත්‍රය පහත දක්වේ.

2000 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය

ප්‍රාග්ධන ගිණුම්	රු.	ස්ථාවර වත්කම්	රු.	රු.
ගාමිණී	150 000	දේපොල පිරිවැයට	125 000	
සාලිය	90 000	අඩු : සමුච්චිත ක්ෂය	(15 000)	110 000
කිරීය	35 000			
ජංගම ගිණුම්		මෝටර් රථ	150 000	
ගාමිණී	5 000	අඩු : සමුච්චිත ක්ෂය	(50 000)	100 000
සාලිය	(25 000)			
කිරීය	(15 000)			
ජංගම වගකීම්		ජංගම වත්කම්		
ණය හිමියෝ සහ උපචිත වියදම්	10 000	තොගය - පිරිවැයට		25 000
		ණයගැනියෝ		12 000
		මුදල්		3 000
	250 000			250 000

පසුගිය වසර කීපය තුළ සිදුවූ, අධික අලාභ නිසා 2000 දෙසැම්බර් 31 දින හවුල් ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සමාන හවුල්කරුවන් ලෙස ව්‍යාපාරය දිගටම කරගෙන යාමට හවුල්කරුවෝ තීරණය කළේය. පහත සඳහන් ක්‍රියාමාර්ග වලට හවුල්කරුවන් එකඟ වන ලදී.

- (i) ව්‍යාපාරයේ මෝටර් රථයක් එහි පොත් අගය වූ රු. 40 000 කට පවරා ගැනීමට ගාමිණීට ඉඩ ලබා දෙන ලදී. මෙම මෝටර් රථය මිලට ගෙන ඇත්තේ රු. 60 000 කට විය.
- (ii) හවුල් ව්‍යාපාරයේ අනෙකුත් වත්කම් හා වගකීම් ප්‍රත්‍යාගණනය කරන ලදී. පහත සඳහන් නව අගයන් පොත්වල වාර්තා කිරීමට එකඟ වන ලදී.

	රු.
දේපොල	130 000
මෝටර් රථ (ගාමිණී පවරාගත් මෝටර් රථය හැර)	50 000
ණයගැනියෝ	9 000
ණයහිමියෝ සහ උපචිත වියදම්	12 000

(iii) සෑම හවුල්කරුවෙකුගේම ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රු. 60 000 කට ස්ථාවර කිරීමටත්, අවශ්‍ය ගැලපීම් ඔවුන්ගේ ජංගම ගිණුම් තුළින් කිරීමටත් එකඟ වන ලදී.

අවශ්‍යවන්නේ :

- (1) ප්‍රත්‍යාගණන ගිණුම
  - (2) හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම් (කිරී ක්‍රමයට)
  - (3) ඉහත සඳහන් සියළු ගැලපීම් කිරීමෙන් පසු 2000 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය
- (ලකුණු 10 යි)

(ඉ) සිසිර සහ හේමන්ත ලාභාලාභ පිළිවෙලින් 3:2 අනුපාතයට බෙදා හැරීමෙන් හවුල් ව්‍යාපාරයක් කරගෙන ගියේය. 2000 ජනවාරි 01 දිනට හවුල්කරුවන්ගේ ගිණුම්වල ශේෂ පහත පරිදි වේ.

	ප්‍රාග්ධන ගිණුම්	ජංගම ගිණුම්
	රු.	රු.
සිසිර	400 000	8 000 (බැර)
හේමන්ත	200 000	3 000 (බැර)

හවුල්ව්‍යාපාර ගිවිසුමට නොව හවුල්කරුවන්ට ඔවුන්ගේ ස්ථාවර ප්‍රාග්ධනය මත වසරකට 10%ක පොලියක් ද සිසිරට මසකට රු. 5 000 ක හවුල් වේතනයක් හිමිය.

2000 ජූලි 01 දින වසන්ත නව හවුල්කරුවෙකු ලෙස බඳවා ගන්නා ලද අතර ඔහු රු. 150 000 ක් ප්‍රාග්ධනය ලෙස යොදවන ලදී. නව හවුල් ව්‍යාපාරය සඳහා පහත සඳහන් කොන්දේසි වලට හවුල්කරුවන් එකඟ වන ලදී.

[ 3 වැනි පිටුව බලන්න.

- (i) ලාභාලාභ අනුපාතය, සිසිර 3/6, සේමන්ත 2/6 වසන්ත 1/6  
 (ii) හවුල්කරුවන්ගේ වේතන; සිසිර වසරකට රු. 100 000, වසන්ත වසරකට රු. 60 000 යි.  
 (iii) ප්‍රාග්ධනය සඳහා කවදුරටත් පොලී නොගෙවිය යුතු ය.  
 (iv) ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සැපයීම සඳහාත්, ඔවුන්ගේ ප්‍රාග්ධන ශේෂ ලාභාලාභ අනුපාතයට සමානුපාතික කිරීම සඳහාත් පැරණි හවුල්කරුවන් අතිරේක ප්‍රාග්ධනය මුදලින් ගෙන ඒමට එකඟවිය. තව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂය මේ සඳහා පදනම ලෙස යොදාගන්නා ලදී.

නුපිළිවෙල ගිණුම් ලිපිකරුවෙකුට ඔවුන්ගේ පොත් තබන්නා කෙටුම්පත් ගිණුම් සකස් කරන ලද අතර 2000-12-31 අවසන් වර්ෂය සඳහා රු. 158 000 ක ඉදිරි ලාභයක් (විසර්ජනයට පෙර) පෙන්නුම් කරන ලදී. ශේෂ පත්‍රයේ අවිනිශ්චිත ගිණුමක් පෙන්නුම් කළ නිසා, ගිණුම් නැවත පරීක්ෂා කළ අතර එහිදී පහත සඳහන් වැරදි සොයා ගන්නා ලදී.

- (i) මුදල් පොතේ ලද වට්ටම් කිරීමේ එකතුව වූ රු. 1 750 ක් බොල්ෂංගු ගිණුමට හර කර තිබේ.  
 (ii) සිසිරට රු. 25 000 ක් සහ වසන්තට රු. 10 000 ක් වශයෙන් හවුල්කරුවන්ට ගෙවූ හවුල් වේතන, සේවක වේතන ගිණුමට පිටපත් කර තිබේ.  
 (iii) ගැනුම් ගිණුම රු. 3 000 කින් අඩුවෙන් එකතු කොට ඇත.  
 (iv) කෙටුම්පත් ගිණුමට ඇතුළත් කරන ලද අවසාන තොගය තක්සේරු කර ඇත්තේ රු. 10 000 ක් අඩුවෙනි.  
 (v) සේමන්ත තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයෙන් ව්‍යාපාරයෙන් ගන්නා ලද භාණ්ඩවල පිරවුය රු. 11 000 කි. මෙම භාණ්ඩ සම්බන්ධව කිසිම සටහනක් තබා නොගත්තේය.  
 (vi) ගනුදෙනුකරුවෙකුට වර්ෂය තුළදී විකුණන ලද රු. 4 500 ක භාණ්ඩ ආපසු එවා ඇත. මෙම ආපසු එවීම සම්බන්ධව කිසිම සටහනක් ආපසු එවුම් ජනලයේ තබා නැත.

තව ප්‍රාග්ධනය යෙදවීම නිසා, වර්ෂයේ අවසාන මාස 6 තුළ විකුණුම් දෙගුණ වී ඇත. කෙසේ නමුත් වර්ෂය පුරාම පියවුම් විකුණුම් මත ඒකාකාරී ලාභ ආන්තිකයක් ලබා ඇත.

අවශ්‍යවන්නේ :

- (1) වැරදි නිවැරදි කිරීම සඳහා ජනල සටහන්
- (2) ඉදිරි ලාභය නිවැරදි කිරීම සඳහා වූ ප්‍රකාශයක්
- (3) 2000-12-31 ක් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ විසර්ජන ගිණුම
- (4) 2000-12-31 ක් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන හා ජංගම ගිණුම් (කිරු මුදලට) (ලකුණු 16 යි) (මුළු ලකුණු 36 යි)

2. (අ) මොහාන්ගේ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු ගිණුම්කරණ සම්කරණය ඇසුරින් පහත දක්වා ඇත.

අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය	+ වගකීම්	- වත්කම්
(i) වැඩිවීම	වැඩිවීම (ණය හිමියෝ)	වැඩිවීම (මුදල්)
(ii) අඩුවීම	-	අඩුවීම (මුදල්)
(iii) අඩුවීම	-	වැඩිවීම (ණයගැනියෝ)
(iv) වැඩිවීම	-	අඩුවීම (තොගය)
(v) අඩුවීම	-	අඩුවීම (ස්ථාවර වත්කම්)
(vi) අඩුවීම	-	-

කාලච්ඡේදය තුළ දී අයිතිකරු විසින් මුදලින් ප්‍රාග්ධනයට එකතු කිරීමක් හෝ මුදලින් ප්‍රාග්ධනය ආපසු ගැනීමක් සිදු නොවීය.

අවශ්‍යවන්නේ :

සිදුවී ඇතැයි සැලකිය හැකි එක් එක් ව්‍යාපාර ගනුදෙනුව

(ලකුණු 03 යි)

[ 4 වැනි පිටුව බලන්න.

(ආ) සුපික්ගේ ව්‍යාපාරයේ, 1999 වර්ෂයේ අවසාන කොටස වැරදීමකින් අඩුවෙන් ගණනය කළ ඇති බැවින් 2000-12-31 දිනෙන් අවසන් වර්ෂය පැහැදිලි කිරීමේ පසු කෙළිදරව් විනි. මෙම වැරදීම හේතුවෙන් පහත සඳහන් එක් එක් අයිතමය අඩුවී ද, වැඩිවී ද, හෝ වෙනස් නොවී ද යන්න සඳහන් කරන්න.

- (i) 2000 වසර ආරම්භක කොටස
- (ii) 1999 වසර සඳහා විකුණූ බඩුවල පිරිවැය
- (iii) 1999 වසර සඳහා ශුද්ධ ලාභය
- (iv) 2000 වසර අවසානයේ අයිතිකරුගේ ස්කන්ධය
- (v) 2000 වසර සඳහා විකුණූ බඩුවල පිරිවැය
- (vi) 2000 වසර සඳහා ශුද්ධ ලාභය

_____
_____
_____
_____
_____

(ඇ) සුනිමල්ගේ ව්‍යාපාරයේ 2001 ජනවාරි මාසය සඳහා ණයට ගැනුම් පිළිබඳ විස්තර පහත වගුවේ දක්වේ. (ලකුණු 03 යි)

දිනය	සැපයුම්කරු	ඉන්වොයිස් අංක	මුදල රු.	අනෙකුත් තොරතුරු
ජනවාරි 02	සුගත් සමාගම	6125	10 000	ජන. 05 මුදල් ගෙවීමා තවම මුදල් ගෙවා නැත. ජන. 16 සිටුළු බඩු හරවා යැවිණි. ජන. 21 වෙස්පතින් ගෙවීමා තමුත් අගරු විය තවම මුදල් ගෙවා නැත.
10	කමල්	3112	5 200	
15	සුනන්ද සමාගම	2518	6 500	
20	සාලිය	3510	7 200	
22	සුනන්ද සමාගම	3115	6 100	

අවශ්‍යවන්නේ :

- (i) 2001 ජනවාරි මාසය සඳහා ගැනුම් ජ'තලය
- (ii) පොදු ලෙජරයේ ණයගිණිපත්ගේ පාලන ගිණුම
- (iii) ණයගිණි ලෙජරයේ අදාළ පොද්ගලික ගිණුම්

(ලකුණු 05 යි)

(ඉ) තනි ව්‍යාපාරිකයෙකු වන පෙරේරාගේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශවල පහත සඳහන් අයිතම දක්නට ලැබුණි.

- (i) ක්ෂයවීම
- (ii) ඉදිරියට ගෙවූ ගෙවල් කුලී
- (iii) ගෙවූ ආදායම් බදු
- (iv) පාරිභෝගික සඳහා වෙන්කිරීම්

ඉහත සඳහන් එක් එක් අයිතමය වත්කමක්වූ විටකිමක්ද, ප්‍රාග්ධනයක් ද, ආදායමක්ද, වියදමක් ද, යන්න සඳහන් කරමින් මූල්‍ය ප්‍රකාශවල මෙම අයිතම ඉදිරිපත් කිරීමේ දී අදාළ කරගත් සංකල්පය හෝ මූලධර්මය සඳහන් කරන්න.

(ලකුණු 02 යි)

(ඊ) පහත සඳහන් එක් එක් ප්‍රකාශන තුළින් රවි ව්‍යාපාරයේ ගිණුම් සහයකගේ මතය නිරූපණය වේ.

- (i) ව්‍යාපාරයේ අයිතිකරු වූ රවි මහුගේ පොද්ගලික පාවිච්චිය සඳහා රු. 50 000 ක් වූ පරිගණකයක් මිලදී ගන්නා ලදී. මෙය ව්‍යාපාරයේ බැංකු ගිණුමෙන් ගෙවූ නිසා එය කාර්යාල උපකරණ ගිණුමේ වාර්තා කළ යුතු යැයි ගිණුම් සහයක පවසයි.
- (ii) තොගයේ අඩංගු රු. 100 000 වටිනා එක් ද්‍රව්‍යයක් යල් පතිත ලද අතර එහි ශුද්ධ උපලබ්ධි අගය රු. 25 000 කි. ගිණුම් සහයකගේ අදහස වනුයේ භාණ්ඩ විකුණන තුරු කිසිම අලාභයක් හඳුනාගත නොහැකි බවය.
- (iii) ව්‍යාපාරය වසර පහකට පෙර රු. 500 000 කට මිලදී ගන්නා ලද ඉඩමක් වර්තමානයේදී රු. 750 000 කට විකිණිය හැකිය. ගිණුම් සහයක විසින් මෙම අගය වැඩිවීම ලාභයක් ලෙස හඳුනාගත යුතු යැයි අදහස් කරයි.

අවශ්‍යවන්නේ :

- (1) ගිණුම් සහයකගේ අදහස් ක්‍රියාත්මක කළහොත් කඩවන ගිණුම්කරණ සංකල්පය හෝ මූලධර්මය සඳහන් කරන්න.
- (2) ඉහත සඳහන් එක් එක් අවස්ථාව සඳහා නිවැරදි ගිණුම්කරණ පිළිවෙත දක්වන්න.

(ලකුණු 03 යි)

(මුළු ලකුණු 16 යි)

[ 5 වැනි පිටුව බලන්න.

**(30) ගිණුම්කරණය I**  
අ.පො.ය. (උ.පෙළ) 2001

(අ) මූල්‍ය වාර්තාකරණයේ මූලික අරමුණු දෙකක් සඳහන් කරන්න.  
(ආ) ගිණුම්කරණ තොරතුරුවල ඉණාන්මක ලක්ෂණ කිහිපයක් පහත දක්වේ.

- අදහස්විය, විශ්වසනීයතාව, සංසන්දනීයතාව, සංගතතාව
- (i) ඉහත ඉණාන්මක ලක්ෂණවලින් දෙකක අදහස සඳහන් කරන්න.
  - (ii) ඓතිහාසික පිරිවැය ගිණුම්කරණය තුළින් වඩාත්ම ආරක්ෂා වන ඉණාංගය සඳහන් කරන්න.
  - (iii) සමාගමක් අනුගමනය කළ පහත සඳහන් ක්‍රියාමාර්ගවලින් වඩාත්ම කඩිනමට ලක්විය හැකි ඉණාංගය සඳහන් කරන්න.
    - (1) තොග අගය කිරීමේ ප්‍රතිපත්තිය පසුගිය වසර දෙක තුළ තෙවරක් වෙනස් කිරීම.
    - (2) සමාගම අයත්වන කර්මාන්තයේ අනෙකුත් සමාගම් අනුගමනය නොකරන ගිණුම්කරණ ප්‍රතිපත්තියක් මෙම සමාගම භාවිත කිරීම.
    - (3) තුන්වන කාර්තුව අවසන් වූ පසුවත් පළමු කාර්තුවට අදාළ මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකිරීම. (ලකුණු 03 ය)

(ඇ) 2001 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ලාල් ව්‍යාපාරය පහත සඳහන් පිරිවැය දරා ඇත.

- (i) නව වැන් රථයේ ඇතුළත එහි ගෙනයාමේ ධාරිතාව වැඩිවන පරිදි දෙපස් කිරීම සඳහා වූ පිරිවැය
- (ii) ගබඩාවේ කඩා වැටුණු බිත්තිය යළි ගොඩනැගීමට දැරූ පිරිවැය
- (iii) තඹ පරිගණකයක් මිලදී ගැනීමට ගත් ණයවල පොලිය
- (iv) තඹ කාර්යාල ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා වූ ඉදිකික ගාස්තු
- (v) ගබඩාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය ගඩොල් ගෙන ඒමේ පිරිවැය
- (vi) කාර්යාල ගොඩනැගිල්ල නැවත පිත්කාරු කිරීම සඳහා වූ පිරිවැය

අවශ්‍යවන්නේ :  
ඉහත එක් එක් පිරිවැය ප්‍රාග්ධන වැයක් ද? අයහාර වැයක් ද? යන්න සඳහන් කරන්න. (ලකුණු 03 ය)

(ඉ) සේනක ව්‍යාපාරය සෑම විටම ණයගැතියන්ගෙන් 5% වන පරිදි අඩමාන ණය සඳහා වෙන් කිරීම් කර ඇත.

2000-01-01	- අඩමාන ණය සඳහා වෙන්කිරීම් ගිණුමේ ශේෂය රු. 2 500
2000 අප්‍රේල්	- බොල් ණය කපා හැරීම් රු. 850
2000 සැප්තැම්බර්	- බොල් ණය ලෙස 1999-12-31 අවසන් වූ වර්ෂය තුළ දී කපාහරින ලද රු. 1 300 ක් ණයගැතියන්ගෙන් ආපසු ලැබීම.
2000-12-31	- ණයගැති ශේෂය රු. 40 000

අවශ්‍යවන්නේ  
(1) අඩමාන ණය වෙන් කිරීම් ගිණුම තුළින් බොල් ණය කපාහරින ලද්දේ සලකා වසර 2000 සඳහා අඩමාන ණය වෙන්කිරීමේ ගිණුම (ලකුණු 04 ය)

(ඊ) 2000-12-31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී කමල් ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු හා ගිණුම් ශේෂ සමහරක් පහත දක්වේ.

(i) පොදු වියදම්:	වර්ෂය තුළ ගෙවීම් රු. 5 000,	2000-01-01 දිනට ගෙවිය යුතු රු. 1 200,
	2000-12-31 දිනට ගෙවිය යුතු රු. 1 800	
(ii) ගෙවල්කුලී:	වර්ෂය තුළ ගෙවීම් රු. 3 800,	2000-01-01 දිනට ගෙවිය යුතු රු. 500,
	2000-12-31 දිනට ඉදිරියට ගෙවූ රු. 1 200	
(iii) වරිපකුම්:	වර්ෂය තුළ ගෙවීම් රු. 7 500,	2000-01-01 දිනට කලින් ගෙවූ රු. 1 400
(iv) ලිපිද්‍රව්‍ය:	වර්ෂය තුළ මිලට ගැනීම් රු. 8 000,	2000-01-01 දිනට ලිපිද්‍රව්‍ය කොගය රු. 2 500,
	2000-12-31 දිනට ලිපිද්‍රව්‍ය කොගය රු. 3 400	
(v) කොමිස් ආදායම:	වර්ෂය තුළ ලැබීම් රු. 10 500,	2000-01-01 දිනට ලැබිය යුතු රු. 1 800,
	2000-12-31 දිනට කලින් ලද රු. 1 500	

අවශ්‍යවන්නේ :  
2000 වසරේ ලාභාලාභ ගිණුමට මාරු කිරීම් හා පහතට ගෙන ආ ශේෂ දක්වමින් අදාළ ලෙජර ගිණුම් (ලකුණු 05 ය)  
(මුද්‍ර ලකුණු 16 ය)  
[ 6 වැනි පිටුව බලන්න.

4. (අ) කමළ හා සමන් ගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක ලාභාලාභ සමානව බේරු ගන්නා හවුල්කරුවන් මෙහි පහත පරිදි හවුල්කරුව වසරකට රු. 240,000 කැපත් හවුල් වෙත. 2001-03-31 දිනේ අවසන් වර්ෂය සඳහා ආදානික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කරන ලද කෙටුම්පත් නිෂ්පාදන ගිණුම හා ප්‍රාග්ධන ගිණුම් පහත දක්වේ.

නිෂ්පාදන ගිණුම		රු. 000	
ආරම්භක හිමි තොගය (ගඩොල් 50 000)	400	විකුණුම් (ගඩොල් 600 000)	7 200
වැටුප්	1 500	අවසාන හිමි තොගය (ගඩොල් 80 000)	620
අමුද්‍රව්‍ය	4 000	ඉදිරි අලාභය	20
විදුලිය - කම්හල	250		
ප්‍රවාහන ගාස්තු - අමුද්‍රව්‍ය	50		
යන්ත්‍ර ක්ෂය	80		
කම්හල් කුලී	300		
සුපරික්ෂක වේතන	120		
හවුල්කරුවන්ගේ වේතන	480		
පරිපාලන වියදම්	140		
විකුණුම් වියදම්	520		
	<u>7 840</u>		<u>7 840</u>

ප්‍රාග්ධන ගිණුම		රු. 000	
	රු. 000		රු. 000
මුදල් ගැනිලි	60	ශේෂය 2000-04-01	600
අලාභය	10	හවුල් වේතන	240
ශේෂය ප/ග 2001-03-31	<u>770</u>		
	<u>840</u>		<u>840</u>
		ශේෂය ඉ/ග	590
			<u>770</u>

අමතර තොරතුරු :

- ආරම්භක ගඩොල් තොගය මෙම වර්ෂය තුළදී සම්පූර්ණයෙන් ම විකුණා ඇත.
- අවසාන ගඩොල් තොගය නිෂ්පාදන පිරිවැය මත අගය කළ යුතු වුවත් ඒවා නිවැරදිව අගය කර නැත.
- මෙම වර්ෂය සඳහා හවුල් වේතන කිසිවක් ඔවුන් මුදලින් ලබාගෙන නැත.

අවශ්‍යවන්නේ :

- 2001-03-31 දිනේ අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන, වෙළෙඳ, ලාභාලාභ හා විසර්ජන ගිණුම.
- හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් නිවැරදි කිරීමට අවශ්‍ය ජනල් සටහන. (ලකුණු 10 B)

- (ආ) 2001-04-01 දින, එදිනට තිබූ මුද්‍ර ගඩොල් තොගය ද මුදල් ද රැගෙන සමන් අතුරුදහන් විය. සමන්ගෙන් සිදුවූ සම්පූර්ණ අලාභය ද අරගනිමින් කමළ ව්‍යාපාරයක නිෂ්පාදන ලෙස කරගෙන යෑමට කීරණය කළේ ය. 2000-04-01 දිනට මුදල් ශේෂය රු. 10 000 ක් විය. සඳහන් කර තොමැති අවස්ථාවල දී හැර සියලු ගනුදෙනු මුදලට සිදුවුණි.

අවශ්‍යවන්නේ :

- සමන් රැගෙන ගිය මුදල
- ඉහත ගනුදෙනු ප්‍රාග්ධන ගිණුම්වල වාර්තා කිරීම

(ලකුණු 06 B)  
(මුළු ලකුණු 16 B)

[ 7 වැනි පිටුව බලන්න.

5. (අ) **ශ්‍රී.ල.ගි.ප්‍ර. 05:** තොග: ප්‍රමිතියට අනුව පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. (ලකුණු 01 යි)
- (i) තොග අගයකිරීමට අදාළ නිර්දේශිත රීතිය දක්වන්න. (ලකුණු 01 යි)
  - (ii) 'තොග පිරිවැය ප්‍රධාන අංග තුනකින් සංයුක්ත විය යුතුයි.' මෙම අංග සඳහන් කරන්න. (ලකුණු 01 යි)
  - (iii) තොග පිරිවැය අගය කිරීමේ දී යොදා ගන්නා නිර්දේශිත පිරිවැය යුත්‍ර (උපකල්පන) දෙක සඳහන් කරන්න. (ලකුණු 01 යි)
  - (iv) 'ශුද්ධ උපලබ්ධි අගය' නිර්වචනය කරන්න. (ලකුණු 01 යි)
  - (v) 'පදනම් දෙකක් යොදා ගනිමින් තොග ඒවායේ ශුද්ධ උපලබ්ධි අගය දක්වා කපාහැරිය හැකිය.' මෙම පදනම් දෙක සඳහන් කරන්න. (ලකුණු 01 යි)
  - (vi) තොග සම්බන්ධව මූල්‍ය ප්‍රකාශවල කළයුතු හෙළිදරව් කිරීම් දෙකක් සඳහන් කරන්න. (ලකුණු 01 යි)
- (ආ) (i) **ශ්‍රී.ල.ගි.ප්‍ර. 08:** ක්ෂයවීම් ගිණුම්කරණය: ප්‍රමිතියට අනුව 'ක්ෂය කළ හැකි වත්කම්' යන 'ක්ෂය කළ හැකි අගය' යන පද පැහැදිලි කරන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් තොරතුරු සීමිත ශ්‍රීලක් සමාගමේ ස්ථාවර වත්කම් වලට පද දී. සමාගමේ ගිණුම් වර්ෂය සෑම වර්ෂයකම දෙසැම්බර් 31 දිනෙන් අවසන් වේ.

ස්ථාවර වත්කම්	පිරිවැය රු.	මිලට ගත් දිනය	ක්ෂයවීම	
			අනුපාතය වශයෙන්	ක්‍රමය
යන්ත්‍රය	60 000	01-01-96	10%	සරල මාර්ග
පිරියත	900 000	01-01-97	10%	සරල මාර්ග
මෝටර් රථ	500 000	01-01-98	20%	හීනවන ශේෂ

- සමාගම ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණෙන් 2000 වර්ෂය තුළදී පහත සඳහන් කීරණ ගන්නා ලදී.
- (1) 2000 අප්‍රේල් 01 දින රු. 80 000 ක් පිරිවැය වූ නව යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. මෙම යන්ත්‍රය පවත්නා ප්‍රතිපත්තිය මතම වර්ෂයකට 10% බැගින් ක්ෂය කෙරේ. 2000 ජූලි 01 දින පැවති පරණ යන්ත්‍රය රු. 30 000 කට විකුණන ලදී.
  - (2) 2000 ජනවාරි 01 දින පිරියතවල ඉතිරි ඵලදායී ජීව කාලය තුළින් සලකා බලන ලද අතර එහිදී එය වසර 3 ක් යැයි ඇස්තමේන්තු කරන ලදී.
  - (3) 1998 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථවල ක්ෂය ක්‍රමය 2000 ජනවාරි 01 දින සරල මාර්ග ක්‍රමයට වෙනස් කරන ලද අතර ක්ෂය අනුපාතය වර්ෂයකට 15% කට නිශ්චය කරන ලදී. මෙම වෙනස් කිරීමට අදාළ ගැළපීම් 2000 වර්ෂයේ ක්ෂය ගිණුම තුළ කළයුතු ය.

**අවශ්‍යවන්නේ :**

- (1) පහත සඳහන් එක් එක් වත්කම් සම්බන්ධයෙන් 2000-12-31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාලාභ ගිණුමට මාරු කළ යුතු ක්ෂය ප්‍රමාණයන් (ගණනය කිරීම් වෙත ඉවතම දක්වන්න.)
    - (i) යන්ත්‍ර
    - (ii) පිරියත
    - (iii) මෝටර් රථ
  - (2) 2000 වර්ෂය සඳහා පහත සඳහන් ලෙජර ගිණුම්
    - (i) යන්ත්‍ර ගිණුම
    - (ii) යන්ත්‍ර ක්ෂය චේතකිරීමේ ගිණුම
    - (iii) යන්ත්‍ර ඉවත් කිරීමේ ගිණුම
  - (3) 2000-12-31 දිනට ස්ථාවර වත්කම් සඳහා ශේෂවනු ලබන කාලය (ලකුණු 08 යි)
- (මුළු ලකුණු 16 යි)

6. (අ) බැංකු සැසඳුම් විස්තරයක් පිළියෙල කිරීමේ ප්‍රධාන පාරමිතියක් ද?

(ලකුණු 01)

(ආ) යම් නිශ්චිත දිනකට මුදල් පොතේ ශේෂයක් බැංකු විස්තරයේ ශේෂයට වෙනස්වීමට බලපාන හේතු වර්ග දෙකක් සඳහන් කරන්න.

- (i) වැරදි
- (ii) මහනැව්
- (iii) කාල වෙනස්කම්

මෙම එක් එක් වර්ගය විස්තර කර එකිනෙක සඳහා නිදසුනක් බැගින් දක්වන්න.

(ලකුණු 02)

(ඇ) සමාගමක 2001-03-31 දිනට බැංකු විස්තරය අනුව වාසියක ශේෂය රු. 30 100 ක් දක්වේ.

බැංකු ගාස්තු රු. 50 ක් ද, ගනුදෙනුකරුවකුගේ සෘජු තැන්පතු රු. 1 000 ක් ද, මෙම බැංකු විස්තරයේ අතුළත්ව තමුත් ඒවා කවම මුදල් පොතේ වාර්තා කර තැන.

ණයගිතියෙකුට නිකුත් කරන ලද රු. 700 ක චෙක්පතක් ද, ණයගැතියෙකුගෙන් ලැබී තැන්පත් කරන ලද රු. 1 500 චෙක්පත් ද මෙම බැංකු විස්තරයේ ඇතුළත් වී තැන.

අවශ්‍යවන්නේ :

- (1) 2001-03-31 දිනට අදාළ ගැලපීම් කිරීමට පෙර සමාගමේ මුදල් පොතේ ශේෂය.
- (2) 2001-03-31 දිනට සමාගමේ ශේෂ පත්‍රයේ පෙන්විය යුතු බැංකු ශේෂය.

(ලකුණු 03)

(ඉ) අම්ලගේ ණයගැති ලෙචරයේ 2000-12-31 දිනට ශේෂ ලැයිස්තුවේ එකතුව රු. 125 100 ක් විය. මෙදිනට ණය පාලන ගිණුමේ ශේෂය මීට සමාන නොවීය. මේ පිළිබඳ විමර්ශනයේ දී පහත කරුණු සොයා ගැනිණි.

- (i) සරත්ගේ රු. 2 500 ක බැර ශේෂය ශේෂ ලැයිස්තුවෙන් මඟ හැරී ඇත.
- (ii) කසුන්ගේ රු. 500 ක ණය, බොල්ණය ලෙස කපාහැර ඇතත්, මෙය සටහන් කර ඇත්තේ ණයගැති ලෙචර පමණි.
- (iii) ආල්ගේ රු. 1 500 ක මුදල වැරදීමකින් මනුගේ පොද්ගලික ගිණුමට හර කර ඇත.
- (iv) සාලියාගේ රු. 6 000 ක චෙක්පත අගරුවී ඇති නමුත් එය පාලන ගිණුමට පිටපත් කර තැන. එහෙත් මෙම පොද්ගලික ගිණුමේ නිවැරදිව සටහන් කර ඇත.
- (v) දෙසැම්බර් මාසයේ විකුණුම් ජනලයේ එකතුව වූ රු. 38 000 පොදු ලෙචරයේ අදාළ ගිණුම්වලට පිටපත් කර තැනිමුත් ණයගැති ලෙචරයේ නිවැරදිව සටහන් කර ඇත.

අවශ්‍යවන්නේ :

- (1) 2000-12-31 දිනට ණයගැති සැසඳුම් ප්‍රකාශයක්
- (2) වැරදි නිවැරදි කිරීම සඳහා ජනල් සටහන්
- (3) අවශ්‍ය නිවැරදිකිරීම් සමඟ ණයගැති පාලන ගිණුම

(ලකුණු 09 B)

(මුළු ලකුණු 16 B)

www.pastpaperlk.com

www.pastpaperlk.com

www.pastpaperlk.com

www.pastpaperlk.com

www.pastpaperlk.com